



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1784/24 - 2012 නොවැම්බර් මස 16 වැනි සිකුරාදා - 2012.11.16

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

වර්ෂ 2012 ක් වූ සැප්තැම්බර් මස 28 වැනි දින,
කොළඹ දී ය.

නිවාඩ් අජිත් ලෙස්ලි කබිරාල්,
මුදල් මණ්ඩලයේ සභාපති,
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති.

2012 අංක 5 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය

1. මෙම විධානය, 2012 අංක 5 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතු ය. හැඳින්වීම
 2. මුදල් සමාගමක් විසින් 2012 ඔක්තෝබර් මස 01 වැනි දිනෙන් පසුව බාරගන්නා හෝ තැන්පතු කාලය අලුත් කරනු ලබන කාලීන තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය :- උපරිම පොලී අනුපාතය
 - 2.1 එම තැන්පතුව, මාස 12ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය)ට ප්‍රතිශත අංක 2.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය ද ;
 - 2.2 එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය)ට ප්‍රතිශත අංක 3.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය ද ;
- නොඉක්මවිය යුතුය.
- 2.3 වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයකුගේ (මෙහි මින් මතු "ජ්‍යෙෂ්ඨ පුරවැසියා" ලෙස හැඳින්වෙන) කාලීන තැන්පතුවක් භාර ගැනීමේදී හෝ නැවත අලුත් කිරීමේදී, මුදල් සමාගම විසින් මෙම ඡේදයෙහි 2.1 හෝ 2.2 අනුව නියමිත පොලී අනුපාතිකයට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකි ය.

3. මුදල් සමාගමක් විසින් 2012 ඔක්තෝබර් මස 01 වැනි දිනෙන් පසුව, කල්පිරීමේ දී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට පැවරිය නොහැකි තැන්පතු සහතික නිකුත් කිරීමක දී එම තැන්පතු ආයෝජනයක උපරිම වාර්ෂික ඵලදාව ;

3.1 එම පැවරිය නොහැකි තැන්පතු සහතිකය, මාස 12 හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය)ට ප්‍රතිශත අංක 2.00 ක් එකතු කිරීමෙන් ලබා ගන්නා අගය ද ;

3.2 එම පැවරිය නොහැකි තැන්පතු සහතිකය, මාස 12ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය)ට ප්‍රතිශත අංක 3.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය ද ;

නොඉක්මවිය යුතු ය.

4. මුදල් සමාගමක් විසින් ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය, 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද, දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) නොඉක්මවිය යුතු ය.

5. එසේ වුවද, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විසින් ඉතිරිකිරීමේ තැන්පතුවක් පවත්වාගෙන යාමේදී, මුදල් සමාගමක් විසින්, 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද, දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය)ට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකි ය.

වාර්තා කිරීම

6. සෑම මුදල් සමාගමක් විසින්ම, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයක දී ගෙවන ලද පොලී අනුපාතික සහ පැවරිය නොහැකි තැන්පතු සහතික සඳහා අදාළ වට්ටම් අනුපාතික පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් එම මාසයට පසුව එළඹෙන මාසයේ 07 වැනි දින හෝ එදිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතු ය.

අර්ථ දැක්වීම

7. මෙම විධානයෙහි ;

7.1 “කාලීන තැන්පතු” යන්නෙන් නිශ්චිත කාලසීමාවක් තුළ ආපසු ගෙවීමේ එකඟතාවයක් මත මුදල් සමාගමක් විසින් භාරගනු ලබන ඕනෑම තැන්පතුවක් අදහස් වේ ; සහ

7.2 “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

7.3 දින 91ක හා දින 364 ක භාණ්ඩාගාර බිල්පත් හි කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාත, අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 31, ජුනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන එක් එක් කාර්තුව සඳහා නිකුත් කරනු ලබයි.

අහෝසි කිරීම

8. 2012.06.29 දින නිකුත් කරන ලද 2012 අංක 3 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.